



ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය
කොළඹ

ප්‍රවෘත්ති නිවේදනය

මහජන කටයුතු අංශය

දුරකථන: +94 (11) 249-8100 • ෆැක්ස්: +94 (11) 244-9070

විද්‍යුත් තැපෑල: VanHornNT@state.gov • වෙබ්: <http://lk.usembassy.gov>

නිවේදන අංක: 20210311

**බිම්බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් යන ඉලක්කයට ළඟාවීම සඳහා
එක්සත් ජනපදය මෙම මුදල් වර්ෂය සඳහා රු. බිලියනයක් වෙන් කරයි**

මාර්තු 11 වැනි දින, වවුනියාවේ දී -- අන්තරායකර පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා දරන්නට අවශ්‍ය වෙහෙසකර ක්‍රියාමාර්ග නිරීක්ෂණයටත් බිම්බෝම්බ ඉවත්කිරීමේ නියැලෙන කාන්තා කණ්ඩායමක් සමගින් කථාකිරීමටත්, එ.ජ. තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ධූතමෙහෙවර ප්‍රධානී (Deputy Chief of Mission (DCM)) මාර්ටින් කෙලි මහතා මාර්තු 8 වැනි දින Mines Advisory Group (MAG) හි බිම්බෝම්බ ඉවත් කිරීමේ ස්ථානයක් නැරඹීමට ගියේ ය. මේ මුදල් වර්ෂය තුළ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා එක්සත් ජනපදයෙන් ලබාදෙන රුපියල් බිලියනය (ඇ.ඩො. මිලියන 5.5) ඉක්මවන මුදලින් කොටසක් වන මෙම ව්‍යාපෘතිය ඔස්සේ, ප්‍රදේශවාසීන්ගේ සුරක්ෂිතභව සහ ආරක්ෂාව ප්‍රවර්ධනය සඳහා කටයුතු කරනු ලැබේ.

"මෙම භයානක උපාංග ඉවත් කිරීම සඳහා කුසලතාව, ඉවසීම සහ නිර්භීතකම අවශ්‍යයි" යනුවෙන් DCM කෙලි මහතා පැවසී ය. "තමන්ගේ ප්‍රජාවන් නැවත ගොඩනැංවීම පිණිස ධෛර්යසම්පන්නව සේවාවක් සපයන අතර මෙම කාන්තාවන් ස්ත්‍රීපුරුෂ සමාජභාවය අනුව පැවරෙන භූමිකා සම්බන්ධයෙන් සමාජයේ ඇති ඒකාකෘති බිඳ හෙළීමටත් කටයුතු කරනවා. ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීම සඳහා ඔවුන් ලබාදෙන දායකත්වය වෙනුවෙන් අපි ඔවුන්ට ස්තූතිවන්ත වනවා. " DCM කෙලි මහතා Delvon Association for Social Harmony (DASH), Skavita Humanitarian Assistance and Relief Project (SHARP), HALO Trust, සහ MAG ඇතුළු එ.ජ. අරමුදලින් සහය ලබමින් බොම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරතවන දේශීය සහ ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත්කිරීමේ හවුල්කරුවන්ගේ නියෝජිතයින් හමු වූයේ ය. එසේ ම ඔහු කිලිනොච්චියේ Regional Mine Action Office හිදී National Mine Action Center සමගින් එලදායි හා සාධනීය රැස්වීමකට සහභාගි වූයේ ය.

1995 පටන් ම ශ්‍රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සඳහා විශාලතම ආධාර සපයන්නා වූ එක්සත් ජනපදය, එම මෙහෙයුම් කටයුතු සහ උපකරණ සඳහා ඩොලර් මිලියන 78 ඉක්මවන මුදලක් ලබාදී තිබේ. බිම්බෝම්බ හේතුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක නවයේ එම බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා එක්සත් ජනපද සහය එලදායි වී ඇති අතර 2017 දී මඩකලපුව දිස්ත්‍රික්කය බිම්බෝම්බ බලපෑමෙන් නිදහස් ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට එය උපකාරී විය.

ශ්‍රී ලංකා යුද හමුදාවට බිම්බෝමිබ හඳුනාගැනීමේ පුහුණු ලබාදීම සඳහා සහ බිම්බෝමිබ ඉවත්කිරීමේ උපකරණ ලබාදීම සඳහා ද එ.ජ. අරමුදල් සැපයුම උපකාරී වී තිබේ.